

ශීර්ෂය 240 - ජාතික අයවැය දෙපාර්තමේන්තුව පිළිබඳ විගණකාධිපති වාර්තාව 2016 වර්ෂය

ශීර්ෂය 240 - ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය වාර්තා, පොත් පත්, ලේඛන හා අනෙකුත් වාර්තා අන්තර්ගත වූ විසර්ජන ගිණුම, ආදායම් ගිණුම හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන යටතේ විගණනය කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තාව 2017 සැප්තැම්බර් 28 දින ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලදී. ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ විගණන නිරීක්ෂණ, අදහස් දැක්වීම් සහ සොයා ගැනීම්, විගණනය සඳහා ඉදිරිපත් කරන ලද ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ සමාලෝචනය සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරීක්ෂා කිරීම් මත පදනම් වී ඇත. එම සමාලෝචනය හා පරීක්ෂණයන්ගේ විෂය පථය සහ ප්‍රමාණය, මට ලැබී ඇති කාර්ය මණ්ඩලය, අනෙකුත් සම්පත් හා කාලවේලා යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළ හැකි වන පරිදි පිළියෙල කරන ලද්දකි.

1.2 ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

විසර්ජන ගිණුම, ආදායම් ගිණුම හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්, වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධානයන්, රාජ්‍ය මූල්‍ය හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වාගෙන යාම, පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලැස්ම කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පවත්වා ගෙනයාමත් මෙම වගකීමට ඇතුළත් වේ.

2. ගිණුම්

2.1 විසර්ජන ගිණුම

දෙපාර්තමේන්තුව සඳහා සලසා තිබුණු මුළු ශුද්ධ ප්‍රතිපාදනය රු.බිලියන 632.11ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් රු. බිලියන 299.68 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව දෙපාර්තමේන්තුව වෙත සලසා තිබුණු මුළු ශුද්ධ ප්‍රතිපාදනයෙන් රු.බිලියන 332.43ක් හෙවත් සියයට 52.59 ක ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි. විස්තර පහත දැක්වේ.

වියදම	2016 දෙසැම්බර් 31 දිනට			ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
	ශුද්ධ ප්‍රතිපාදනය	උපයෝජනය	ඉතිරිය	
	රු.බිලියන	රු.බිලියන	රු.බිලියන	
පුනරාවර්තන	47.39	47.33	0.06	0.13
මූලධන	584.72	252.35	332.37	56.84
එකතුව	632.11	299.68	332.43	52.59

2.2 ආදායම් ගිණුම

දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂය සඳහා ආදායම් සංකේතයක් සඳහා එකතුව රු.මිලියන 40.00 ක ආදායම් ඇස්තමේන්තු කර තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 19.38 ක ආදායම් රැස් කර තිබුණි. එය ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 48.45 ක් වී තිබුණි. විස්තර පහත දැක්වේ.

ආදායම් සංකේතය	2016 දෙසැම්බර් 31 දිනට			ඌනතාවය ඇස්තමේන්තුගත ආදායමේ ප්‍රතිශතයක් ලෙස
	ඇස්තමේන්තුගත ආදායම	තථ්‍ය ආදායම	ඌණතාවය	
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
20.03.04.00	40.00	19.38	20.62	51.55

2.3 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම

පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන්

දෙපාර්තමේන්තුවට අදාළ විෂය අංක 24001 යටතේ රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන් හා තථ්‍ය අගයන් පහත දැක්වේ.

වියදම		ලැබීම්		හර ශේෂය	
උපරිම සීමාව	තථ්‍ය	අවම සීමාව	තථ්‍ය	උපරිම සීමාව	තථ්‍ය
රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
7.00	6.96	5.00	5.06	25.00	21.25

2.4 අග්‍රිම ගිණුම

දෙපාර්තමේන්තුව යටතේ වූ අංක 7002/0000/00/0262/0016/000 දරන අග්‍රිම ගිණුමේ 2016 දෙසැම්බර් 31 දිනට ශේෂය රු.මිලියන 0.09 ක් විය.

2.5 විගණන නිරීක්ෂණය

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විසර්ජන ගිණුම, ආදායම් ගිණුම හා සැසඳුම් ප්‍රකාශන ඉහත 1.1 ඡේදයේ දක්වා ඇති කළමනාකරණ විගණන වාර්තාවේ සඳහන් විගණන නිරීක්ෂණවලට යටත්ව සතුටුදායක ලෙස පිළියෙල කර තිබුණි. එම කළමනාකරණ විගණන වාර්තාවේ ඇතුළත් විගණන නිරීක්ෂණවලින් ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ 3 ඡේදයේ සඳහන් කර ඇත.

3. ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ

3.1 ආදායම් ගිණුම

දෙපාර්තමේන්තුව විසින් 20.03.04.00 දරන රජයේ නිලධාරීන්ට ලබා දෙන යතුරුපැදි සම්බන්ධව මූලික ගෙවීම් පිළිබඳ ආදායම් ගිණුම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය සඳහා මෙම ආදායම් සංකේතය සඳහා රු.මිලියන 40.00 ක සංශෝධිත ආදායම් ඇස්තමේන්තුවක් යටතේ ආදායම් රැස් කර තිබුණි. මෙම ආදායම් සංකේතය යටතේ 2015 දෙසැම්බර් 31 දිනෙන් පසුව ආදායම් එකතු කර නොතිබුණි. ඒ අනුව 2016 වර්ෂය සඳහා ආදායම් ඇස්තමේන්තු නොකළ බවත්, 2015 වර්ෂයෙන් පසුව සිදු වී ඇති වැරදි නිවැරදි කිරීම් සඳහා අවශ්‍ය ගැලපීම් ගිණුම්ගත කිරීමට පමණක් මෙම ආදායම් සංකේතය යොදා ගත් බව දෙපාර්තමේන්තුව විසින් විගණනය වෙත දන්වා එවා තිබුණි.
- (ආ) සංශෝධිත ආදායම් ඇස්තමේන්තුව රු.මිලියන 40.00 ක් වී තිබුණද, ආදායම් ගිණුම අනුව රැස් කරන ලද ශුද්ධ ආදායම රු.මිලියන 19.38 ක් වී තිබුණි. එය සංශෝධිත ආදායම් ඇස්තමේන්තුවෙන් සියයට 48 ක ප්‍රමාණයක් වී තිබුණි. කෙසේ වුවද, වැරදි නිවැරදි කිරීම් කළ පසු ශුද්ධ ආදායම, සංශෝධිත ආදායම් ඇස්තමේන්තුවෙන් සියයට 69 ක් බව දෙපාර්තමේන්තුව දන්වා තිබුණි.
- (ඇ) මෙම ආදායම් සංකේතාංක සඳහා මුදල් රෙගුලාසි 128 (2) (ඇ) ප්‍රකාර අර්ධ වාර්ෂික හිඟ ආදායම් වාර්තා පිළියෙල කර විගණකාධිපතිට පිටපත් සහිතව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොතිබුණි.
- (ඈ) යතුරු පැදි හිමි නොවන තනතුරු සඳහා ස්ථාන මාරු වී යන විට, තනතුරු හැර යන විට හෝ විශ්‍රාම යන විට යතුරු පැදි වෙනුවෙන් කරනු ලබන ගෙවීම් පිළිබඳව සිදු කරන ලද නියැදි විගණන පරීක්ෂාවේදී ආදායම් ගිණුමට අදාළ නොවන එකතුව රු.879,310 ක් දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුනක් විසින් මෙම ආදායම් ගිණුමට බැර කර තිබුණි.
- (ඉ) ආදායම් ගිණුම අනුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රු.138,500 ක ආදායම් ලැබී තිබුණු බව වාර්තා කර තිබුණත්, එම දෙපාර්තමේන්තුවෙන් එවන ලද සසාදීමේ පත්‍රවලින් එම ආදායම වාර්තා වී නොතිබුණි. දෙපාර්තමේන්තුව විසින් ලැබී තිබුණු ආදායම් එවා ඇති වාර්තා සමඟ සසඳා නොතිබීම නිසා ආදායම් ගිණුමේ සඳහන් කර තිබුණු ආදායමේ නිවැරදිතාවය තහවුරු කර ගැනීමට නොහැකි විය.
- (ඊ) රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ රු.560,420 ක් ද, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ රු.566,840 ක් ද, ඇලපාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ රු.144,920 ක් ද වශයෙන් එකතුව රු.1,272,180 ක් ආපසු ගෙවිය යුතු හා වැරදි නිවැරදි කිරීමේ අගයන් බව 2017 ජනවාරි 10 දිනැති ලිපියෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත දන්වා එවා තිබුණි. නමුත් එම නිවැරදි කිරීම් සිදු කිරීමට කටයුතු කර නොතිබුණි. කෙසේ වෙතත් මෙම නිවැරදි කිරීම් එම ආයතනයන් විසින්ම කළයුතු බව දෙපාර්තමේන්තුව විසින් විගණනය වෙත දන්වා එවා තිබුණි.

(උ) නිලධාරීන් තනතුරුවලින් ඉවත්වීමේදී ආපසු ගෙවන ලද මුදල්වලට අදාළ යතුරු පැදි පිළිබඳ තොරතුරු, මූල්‍ය කල්බදු ගෙවීම් ලේඛනයෙන් ඉවත් කිරීමට අදාළ මූල්‍යායතනයට හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය යුතු වුවද, එසේ කටයුතු කර නොතිබුණු අවස්ථා නිරීක්ෂණය විය. 2015 වර්ෂයේදී හා 2016 වර්ෂයේදී එසේ ලද මුදල්, පොදු තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි. විවිධ කරුණු හේතුවෙන් පොදු තැන්පත් ගිණුමේ නිරවුල් කිරීම් යාවත්කාලීන කර නොතිබුණු අතර 2017 ජුනි 01 වන දිනට තැන්පත් ගිණුමේ එසේ නිරවුල් කිරීමට රු.මිලියන 78.79 ක ශේෂයක් පැවතුණි.

2017 සැප්තැම්බර් 30 දින වන විට එම තැන්පත් ශේෂයෙන් රු.මිලියන 33.00 ක් පවතින බවත් තවදුරටත් නිරවුල් කිරීමට මූල්‍ය ආයතනවලින් මෙන්ම නිලධාරීන්ගෙන් තොරතුරු ලැබීමේ ප්‍රමාදයක් පැවතීම නිසා මෙම ශේෂ නිරවුල් කිරීමට නොහැකි වී ඇති බවත් දෙපාර්තමේන්තුව විසින් විගණනය වෙත දන්වා එවා තිබුණි.

(ඌ) 2014 වර්ෂයේ අයවැය යෝජනා ප්‍රකාරව, රජයේ නිලධාරීන් සඳහා 2014 වර්ෂයේ සිට යතුරුපැදි ලබා දී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක දෙකක සිදුකළ නියැදි විගණන පරීක්ෂාවේදී අනාවරණය වූ පරිදි, අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් යාවත්කාලීන තොරතුරු පවත්වා නොතිබුණි. එසේ වුවද, දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදුන් බවට තහවුරු කරන ලද යතුරු පැදි ප්‍රමාණය අනුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ ගෙවීම් කරනු ලබන බව විගණනය වෙත දන්වා එවා තිබුණි. ඒ අනුව මෙම ගෙවීම්වල නිවැරදිතාවය තහවුරු කර ගැනීමට විගණනයේදී නොහැකි විය.

(එ) තනතුර හැරයාම හා වෙනත් තනතුරකට මාරු වීම වැනි අවස්ථාවලදී අදාළ නිලධාරීන් විසින් ආපසු ගෙවන ලද මුදල් හා පොදු තැන්පත් ගිණුම්වල රඳවා ඇති මුදල් පිළිබඳ තොරතුරු දෙපාර්තමේන්තුව වෙත ලද බව තහවුරු කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර නොතිබුණි.

(ඒ) භෞතික පරීක්ෂාවේදී අනාවරණය වූ පරිදි, එකම නිලධාරියෙකුට යතුරු පැදි එකකට වඩා ලබා දුන් අවස්ථා හා ක්ෂේත්‍ර නොවන තනතුරකට මාරු වී යාමේදී අදාළ මුදල් නොගෙවූ අවස්ථා අනාවරණය විය. ඒ පිළිබඳව ඉදිරි පියවර ගත් බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. එසේ වුවද, මේ සම්බන්ධයෙන් 2016 මැයි 16 දිනැති අංක බීබී/ජීපීඑස්/130/9/14/එම්සී-4 දරන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ උපදෙස් ලිපියෙන්, ඊට අදාළව විනයානුකූලව කටයුතු කිරීමේ බලය අදාළ ආයතන ප්‍රධානීන් වෙත ලබා දී ඇති බව දැනුම් දුන් බව දෙපාර්තමේන්තුව විසින් විගණනය වෙත දන්වා එවා තිබුණි.

(ඔ) මිලදී ගත් යතුරු පැදි වෙනුවෙන් 2016 වර්ෂයේදී රු. මිලියන 2,971.66 ක ප්‍රාග්ධන වටිනාකමක් හා රු. මිලියන 1,484.81 ක පොලියක් ගෙවා තිබූ අතර 2016 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ප්‍රාග්ධන වටිනාකම රු. මිලියන 11,960.00 ක් විය. එදිනට ගෙවිය යුතු පොලිය පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

3.2 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම්

විෂය අංක 24001 දරන රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම පිළිබඳ 2016 දෙසැම්බර් 31 දිනට විගණනයට ඉදිරිපත් කළ සැසඳුම් ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටියදී මියගිය නිලධාරීන් දෙදෙනෙකුගෙන් අයවිය යුතුව තිබුණු එකතුව රු. 305,621 ක හිඟහිටි ණය ශේෂ දෙකක් වර්ෂ 15 ක හා වර්ෂ 16 ක කාලයක සිට පැවත එමින් තිබුණත්, 2017 ඔක්තෝබර් 17 දින වන විටත් පියවා ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

(ආ) සේවය අතහැර ගිය නිලධාරීන් දෙදෙනෙකුගෙන් අයවිය යුතු එකතුව රු. 307,599 ක ණය ශේෂ වර්ෂ 1 ක් හා වර්ෂ 6 ක කාලයක සිට පැවත එමින් තිබුණත්, එම ශේෂ 2017 ඔක්තෝබර් 17 දින වන විටත් අයකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

3.3 අග්‍රිම ගිණුම

2008 වර්ෂයේදී නිලධාරියෙකු වෙත ලබා දී තිබුණු රු.83,325ක් වූ විදේශ ගමන් වියදම් අත්තිකාරම් මුදලක් 2017 ඔක්තෝබර් 17 දින වන විටත් පියවා නොතිබුණි. මේ නිසා දෙපාර්තමේන්තුවේ අග්‍රිම ගිණුමේ වූ රු.86,932 ක ශේෂය 2017 ඔක්තෝබර් 28 දින වන විටත් නිරවුල් කිරීමට නොහැකි වී තිබුණි.

3.4 දෙපාර්තමේන්තු පොත්වල ඇතුළත් නොවූ ගිණුම

භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත සටහන්වල ඇතුළත් වූ අංක 7000/0000/00/0374/0002/000 දරන රු.89,043 ක ආරම්භක ශේෂයක් පැවති ගිණුම ජාතික අයවැය දෙපාර්තමේන්තුවට අදාළ නොවූවක් බව විගණනය වෙත දන්වා එවා තිබුණද, වර්ෂ කිහිපයක් සිට පැවත එන එම ශේෂය නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

3.5 වත්කම් කළමණාකරණය

විසර්ජන ගිණුමේ ජංගම නොවන වත්කම් පිළිබඳ සංවලන වාර්තාව, 2004 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වූ ස්ථාවර වත්කම් ඇතුළත් කර පිළියෙල කර තිබුණද, ස්ථාවර වත්කම් ලේඛනය අනුව, එම වර්ෂයෙන් පසුව මිලදී ගත් වටිනාකම සඳහන් නොවන අයිතම 580 ක් වාර්තාවට ඇතුළත් කර නොතිබුණි.

3.6 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

දෙපාර්තමේන්තුවේ වාහනවලට සිදු වූ අනතුරු 12 කින් අනතුරු 04 කට අදාළ ලිපිගොනු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. 2014 අප්‍රේල් 29 දින දෙපාර්තමේන්තුවේ වාහනයකට රු.22,508 ක අලාභයක් සිදු වී තිබුණත්, 2016 දෙසැම්බර් 31 දින වන විටත් ඒ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104 හා 109 දක්වා වූ රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර අලාභය අය කර ගැනීමට හෝ කපා හැරීමට කටයුතු කර නොතිබුණි.

3.7 කාර්යසාධනය

2016 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවට හා ක්‍රියාකාරී සැලැස්මට අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) 2016 අංක 23 දරන විසර්ජන (සංශෝධිත) පනතින් සංශෝධිත 2015 අංක 16 දරන විසර්ජන පනතේ පළමුවන උපලේඛනයේ 240 ශීර්ෂය යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 623,645 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ව්‍යාපෘතිය සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් මගින් රු.මිලියන 55.00 ක අතිරේක ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින් ලබා දී තිබුණි. ඒ අනුව එම ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 623,700 ක ප්‍රතිපාදන සලසා තිබුණි. විසර්ජන පනත අනුව සලසා තිබුණු රු.මිලියන 623,645 ක ප්‍රතිපාදනවලින් අවිනිශ්චිත අවස්ථා අරමුදල සඳහා රු.මිලියන 360 ක් හා අයවැය යෝජනා 146 ක් සඳහා රු.මිලියන 623,285 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම ව්‍යාපෘතියෙන් රු.මිලියන 291,274 ක ප්‍රතිපාදන වෙන් ශීර්ෂවලට මාරු කර තිබුණි. ඒ අනුව ව්‍යාපෘතිය සඳහා සලසා තිබුණු මුළු ප්‍රතිපාදනයෙන් රු.මිලියන 332,426 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි. එම ඉතිරි ප්‍රතිපාදනවලින් අයවැය යෝජනා 84 ක් සඳහා සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් රු.මිලියන 330,876 ක් වී තිබුණි. එම ඉතිරිය සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 13 ක සිට සියයට 100 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් වී තිබුණි. එයින් අයවැය යෝජනා 37 ක් සම්බන්ධයෙන් සලසා තිබුණු රු.මිලියන 230,806 ක ප්‍රතිපාදනයෙන් කිසිදු මාරු කිරීමක් කර ගෙන නොතිබුණි. ඇතැම් අයවැය යෝජනා ප්‍රායෝගික ගැටළු හේතුවෙන් ක්‍රියාත්මක නොවන බවත්, එසේ ක්‍රියාත්මක නොවූ අයවැය යෝජනාවලට අදාළව මූල්‍ය හා භෞතික ප්‍රගතියක් නොමැති බැවින් ඊට අදාළව ප්‍රතිපාදන නිකුත් නොකිරීම නිසා වර්ෂය අවසානයේදී ප්‍රතිපාදන ඉතිරි වී ඇති බවත් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් විගණනය වෙත දන්වා තිබුණි.

(ආ) 2015 අංක 16 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව, ශීර්ෂය 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය සඳහා සලසා තිබුණු ප්‍රතිපාදනවලින්, ප්‍රතිපාදන මාරු කිරීම් හා ඊට හේතු ප්‍රතිපාදන මාරු කළ දින සිට මාස 02 ක් ඇතුළත පාර්ලිමේන්තුවේ සභාගත කර තිබුණි. නමුත් පනතේ 6(2) වගන්තිය ප්‍රකාර එසේ මාරු කරන ලද සියළුම ප්‍රතිපාදන, ඊට අදාළ විස්තර හා ඊට හේතු 2003 අංක 03 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත ප්‍රකාරව නිකුත් කරනු ලබන රජයේ මූල්‍ය කාර්යසාධන වාර්තාව (Government's Fiscal Performance) මගින් පාර්ලිමේන්තුව වෙත සියළු තොරතුරු සභාගත කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි. එනම් වර්ෂයේ ඔක්තෝබර් 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා එකතුව රු.මිලියන 114,886 ක්වූ පුනරාවර්තන හා මූලධන ප්‍රතිපාදන මරු කර තිබුණත්, එම තොරතුරු වාර්තාව මගින් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

(ඇ) 2016 වර්ෂයේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ ඇතුළත් පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය යටතේ, 2016 වර්ෂය සඳහා වූ සමස්ත ප්‍රතිපාදනය රු.බිලියන 623.3 ක් ලෙස සඳහන් වුවද, වාර්ෂික විසර්ජන ගිණුම අනුව ශුද්ධ ප්‍රතිපාදනය රු.බිලියන 623.7 ක් වී තිබුණි. ඒ අනුව රු.බිලියන 0.4 ක වෙනසක් නිරීක්ෂණය විය. එසේම එම වාර්තාවේ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන මාරුකිරීමේ සාරාංශයේ එකතුව රු.බිලියන 246.9 ක් ලෙස සඳහන් වුවද, විසර්ජන ගිණුම අනුව එය එකතුව රු.බිලියන 291.3 ක් වී තිබුණි. ඒ අනුව රු.බිලියන 44.4 ක වෙනසක් නිරීක්ෂණය විය.

- (ඇ) මුදල් අමාත්‍යාංශයේ 2016 වාර්ෂික වාර්තාව අනුව 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය (වගකීම්) පනත අනුව පරිපූරක සහය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය සඳහා සලසා තිබුණු ප්‍රතිපාදනවලින් සිදු කරන ලද සියළුම මාරුකිරීම් පිළිබඳ තොරතුරු, 2016 වර්ෂයේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධන වාර්තාවට ඇතුළත් කරන ලද බව සඳහන් වුවද, එම තොරතුරු 2017 රාජ්‍ය මූල්‍ය කාර්යසාධන වාර්තාවේ ඇතුළත් කර තිබුණි.
- (ඉ) ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් පරිපූරක සහය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය යටතේ සලසා තිබුණු ප්‍රතිපාදන මාරු කිරීම් පිළිබඳව සිදු කරන ලද නියැදි විගණන පරීක්ෂාවේදී, අදාළ ලේඛන යාවත්කාලීන කර නොතිබුණු අවස්ථා, අතිරේක ප්‍රතිපාදන ලිපිවල නිවැරදි නොවූ තොරතුරු ඇතුළත් වූ අවස්ථා, අතිරේක ප්‍රතිපාදන ලබාදීමේදී අවශ්‍යතා ඇඟවීම් මත ඊට අදාළ අනුමැතීන් පරීක්ෂා කර ඒවායේ නිරවද්‍යතාව තහවුරු කර ගැනීමකින් තොරව ප්‍රතිපාදන ලබා දී තිබුණු අවස්ථා හා 2016 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවේ 2.2.3 ඡේදයේ සඳහන් කර තිබුණු විශේෂිත උපදෙස් මාලාවට අනුකූල නොවන පරිදි ප්‍රතිපාදන මාරු කර තිබුණු අවස්ථා නිරීක්ෂණය විය.
- (ඊ) සමාලෝචිත වර්ෂයේදී වැය විෂයයන් යටතේ අවස්ථා 1355 කදී අතිරේක ප්‍රතිපාදන නිකුත් කර තිබුණි. එසේ මාරු කළ ප්‍රතිපාදන වරින් වර අවලංගු කර තිබුණු අවස්ථා නිරීක්ෂණය විය. ඉහත සඳහන් විසර්ජන පනතේ 6(1) උප වගන්තිය ප්‍රකාරව, එම ප්‍රතිපාදන මාරු කිරීම් පිළිබඳ තොරතුරු මාස දෙකකට වරක් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබුණද, එම ප්‍රතිපාදන මාරු කිරීම් අවලංගු කළ අවස්ථා හා ඊට හේතු වූ කරුණු පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.
- (උ) 2015 ජූලි 29 දිනැති අංක 3/2015 දරන ජාතික අයවැය වක්‍රලේඛය මගින් 2016 වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා උපදෙස් සහ මාර්ගෝපදේශ නිකුත් කර තිබුණි. ඒ අනුව, සීමිත රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව ප්‍රයෝජනයට ගැනීම උදෙසා අයවැය සැකසීමේදී දැනට භාවිතා කරනු ලබන දියුණු කරන ලද වැඩසටහන් අයවැය ක්‍රමය (Modified Programme Budgeting) වෙනුවට, රාජ්‍ය වියදම් පූර්ණ සමාලෝචනයකට භාජනය කරමින් "ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදය" (Zero Based Budgeting Approach) හඳුන්වා දීමට තීරණය කර තිබුණි. ශුන්‍ය පාදක අයවැය ක්‍රමය පවතින සැලසුම්කරණය, අයවැයකරණය හා සමාලෝචන ක්‍රියාවලිය සමඟ බද්ද වූ ක්‍රමවේදයක් බවත් එමඟින් සීමිත සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමේ ක්‍රම හා විකල්ප හඳුනා ගැනීමටත් අපේක්ෂා කර තිබුණි. එසේම, එය වර්තමාන වැඩසටහන්වල කාර්යසාධනය, අරමුදල් සැපයීම සඳහා වූ සාධාරණීකරණය සහ ක්‍රමවත් සමාලෝචනයක් සඳහා අවධානය යොමු කර තාර්කිකව හා විශ්වාසනීයව සම්පත් නැවත බෙදා දීමට අවස්ථාව සලසන නම්‍යශීලී කළමනාකරණ ප්‍රවේශයක් බවද දක්වා තිබුණි. එසේ වුවද නියැදි විගණන පරීක්ෂාවලදී අනාවරණය වූ එකතුව රු.බිලියන 139.23 ක් වූ නාමික අගයන් ඇස්තමේන්තුවට ඇතුළත් කර තිබීම හා රු.බිලියන 12.96 කට අදාළව ප්‍රතිපාදන ඉල්ලා නොතිබුණු අයිතමයක් සඳහා ප්‍රතිපාදන ලබාදීම තුළින් ආර්ථිකයේ වැදගත් අංශවලට වැඩියෙන් ප්‍රතිපාදන සලසා තිබුණු බව පෙන්වුම් කර තිබුණත් එම ප්‍රතිපාදන උපයෝජනය කර නොතිබුණි.
- (ඌ) 2015 දෙසැම්බර් 29 දිනැති අංක 06/2015 දරන ජාතික අයවැය වක්‍රලේඛය ප්‍රකාරව, 2016 ශුන්‍ය පාදක අයවැය හඳුන්වා එමඟින්, සෑම වැඩසටහනකම පැවැත්ම තහවුරු කිරීම සඳහා සෑම වැඩසටහනකම ප්‍රගතිය අඛණ්ඩ අධීක්ෂණයක් හා ඇගයීමක් කළ යුතු බව දක්වා තිබුණද, විගණනය වෙත 2015 වර්ෂයට අදාළව ප්‍රගතිය පිළිබඳව සියළු තොරතුරු ඉදිරිපත් කර නොතිබුණි. 2016 වර්ෂයේ අයවැය යෝජනා 494 කින් යෝජනා 130 ක පමණක් මූල්‍ය ප්‍රගතිය විගණනයට ඉදිරිපත් කර තිබුණි.

3.8 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2016 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

	සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i)	ජ්‍යෙෂ්ඨ මට්ටම	39	36	03
(ii)	තෘතීයික මට්ටම	04	04	00
(iii)	ද්විතීයික මට්ටම	75	63	12
(iv)	ප්‍රාථමික මට්ටම	37	35	02
	එකතුව	155	138	17
		===	===	===